

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - කොළඹ අධ්‍යාපන කලාපය Western Provincial Education Department - Colombo Educational Zone Western Provincial Education Department - Colombo Educational Zone	
දෙවන වාර ඇගයීම් - 2016 இரண்டாம் தரவணக்கிப்பீடு - 2016 Second Term Evaluation - 2016	
11 ශ්‍රේණිය தரம் 11 Grade 11	ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - පත්‍රය I வணிகமும் கணக்கீடுக் கல்வியும்/விணாத்தரள் I Business & Accounting Studies Paper I
පැය එකයි ஒன்று மணித்தியாலங்கள் One Hours	

උපදෙස් :-

❖ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල දී ඇති 1 2 3 4 යන පිළිතුරු වලින් වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න.

- ව්‍යාපාරයක් යන්න වඩාත් හොඳින් විස්තර කෙරෙන ප්‍රකාශය වන්නේ,
 - භාණ්ඩ හා සේවා අලෙවිකරණ ඕනෑම ස්ථානයක්.
 - නිෂ්පාදන මිලට ගෙන බෙදා හරිනු ලබන ස්ථානයක්.
 - මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කරන ඕනෑම කටයුත්තක්.
 - මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම් ආශ්‍රිත ආර්ථික කටයුත්තක්.
- ව්‍යාපාර කිහිපයක් පහත දැක්වේ,
 - අධ්‍යාපන ආයතනය
 - ඇඟලුම් කම්හල
 - රක්ෂණ ආයතනය
 - බේකරිය
 - රූපලාවන්‍ය ආයතනය
 මේවා අතරින් සේවා නිෂ්පාදන ව්‍යාපාර යටතට ගත හැක්කේ,
 - A, B හා C
 - A, C හා D
 - A, C හා E
 - A, D හා E
- ආයෝජනයේ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම ව්‍යාපාරයේ අනාගත වර්ධනය ඉහළ නංවා ගැනීමේ අරමුණින් ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වනු ලබන්නේ,
 - කළමනාකරුවන්.
 - අයිතිකරුවන්
 - මූල්‍ය ආයතන
 - ගනුදෙනුකරුවන්
- හෝලිය පරිසරයෙන් දේශීය ව්‍යාපාර සඳහා නිතරම මෙන්ම අතිතකාර බලපෑම් ද ඇති වේ. එයේ ඇතිවන අතිතකාර බලපෑම්වලට උදාහරණයකි.
 - විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා ඒම.
 - දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවලට ඇදී යාම.
 - නවීන සාක්ෂණය භාවිතයට ගැනීමට හැකි වීම.
 - ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම.
- ව්‍යාපාර පරිසරය අධ්‍යයනයෙන් හඳුනාගත හැකි ශක්තියක් සහ අවස්ථාවක් පිළිවෙලින් දක්වා ඇත්තේ,
 - අත්දැකීම් සහිත කළමනාකරුවන් සිටීම හා ව්‍යාපාර සඳහා බදු සහන තිබීම.
 - අධිවේගී මාර්ග ඉදිවීම හා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම.
 - පුහුණු සේවකයින් සිටීම හා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම.
 - රජය සහන පොලියට ණය ක්‍රම හඳුන්වාදීම හා පිළිගත් සන්නම් නාමයක් පැවතීම.

06. හවුල් ව්‍යාපාරයක් ආරම්භකර පවත්වාගෙන යාමේදී ඒ සඳහා අදාළ නොවන හිතීමය තත්ත්වයක් වන්නේ,
1. 1890 හවුල් ව්‍යාපාර ඇඟු පනත.
 2. 2007 අංක 07 දරණ සමාගම් පනත.
 3. 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත.
 4. 1972 අංක 05 දරණ සමුපකාර සමිති පනත.
07. නිශ්චිත කාල සීමාවක් සඳහා ස්ථාවර පොලී ප්‍රතිශතයක් යටතේ ආරම්භ කළ හැකි තැන්පතු වර්ගය හඳුන්වන්නේ,
1. ඉතිරි කිරීමේ ගිණුම් ලෙසය
 2. ස්ථාවර තැන්පතු ලෙසය
 3. ජංගම ගිණුම් ලෙසය
 4. අනේවාසික ගිණුම් ලෙසය
08. ඕබට අවශ්‍යව ඇත්තේ බැංකු ජංගම ගිණුමක් විවෘත කිරීමට නම් ඒ සඳහා ඔබ තෝරා ගත යුතු බැංකුව වන්නේ,
1. රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව
 2. මහජන බැංකුව
 3. ජාතික ඉතිරිකිරීමේ බැංකුව
 4. ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව
09. සෑම වෙත්පතක් පහළින් ඇති වුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් කිරීමේ පළමු අංක පෙළෙන් දක්වා ඇත්තේ,
1. වෙත්පත් අංකය
 2. බැංකුවේ අංකය
 3. බැංකු ශාඛාවේ අංකය
 4. බැංකුවේ ගිණුම් අංකය
10. ප්‍රවාහනයේ මුලිකාංග සඳහා හිඳුනුන් නිවැරදිව දක්වා ඇත්තේ,
1. දුම්රිය, ගුවන් මාර්ග ඉන්ධන ධාරිතාව
 2. මහා මාර්ග, මෝටර් රථය, ගෑස්, දුම්රිය ස්ථානය
 3. ගුවන් මාර්ග, ගුවන් යානය, බස් රථය, බස් නැවතුම
 4. මහා මාර්ග, මෝටර් රථය, පිරිවැය, බස් නැවතුම
11. පහත සන්නිවේදන ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන්න.
- A. ඉන්ටර්නෙට්
 - B. විද්‍යුත් තැපෑල
 - C. ඇන්ඩ්‍රිම් ප්‍රවරුව
 - D. මාණ්ඩලික රැස්වීම්
- ඉහත ඒවා අතරින් අත්‍යන්තර වාචික සන්නිවේදන ක්‍රම ලෙස සැලකිය හැක්කේ,
1. A හා B
 2. C හා D
 3. A හා D
 4. B හා D
12. ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම හා අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම හා සම්බන්ධ කළමනාකරන ක්‍රියාවලිය හඳුන්වන්නේ,
1. සැලසුම්කරණය ලෙස ය
 2. සංවිධානකරණය ලෙස ය
 3. මෙහෙයවීම ලෙස ය
 4. පාලනය ලෙස ය
13. අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් වන්නේ,
1. නිෂ්පාදිතය , ගුණාත්මක , මිල , ප්‍රවර්ධනය
 2. නිෂ්පාදිතය , මිල , ස්ථානය , ප්‍රවාරණය
 3. නිෂ්පාදිතය , මිල , ස්ථානය , ප්‍රවර්ධනය
 4. ස්ථානය , ප්‍රවර්ධනය , මිල , ගුණාත්මක

14. අලෙවිකරණ මිශ්‍රයේ ප්‍රවර්ධනය විචල්‍යයට අයත් නොවන සාධකය වන්නේ,
 1. ප්‍රචාරණය. 2. වට්ටම් හා දිමනා.
 3. පොද්ගලික අලෙවිය 4. විකුණුම් ප්‍රවර්ධනය
15. කළමනාකරණ ක්‍රියාවලියේ මූලධාරණයක් නොවන්නේ,
 1. සංවිධානය. 2. පාලනය.
 3. මෙහෙයවීම. 4. කාර්යක්ෂමතාවය.
16. සංවිධානකරණයට අයත් කාර්යයක් නොවන්නේ,
 1. සන්නිවේදනය. 2. වැඩ බෙදීම.
 3. තනතුරු පැවරීම. 4. සම්පත් බෙදා හැරීම.
17. ගිණුම්කරණයේ ප්‍රධානතම අරමුණ ලෙස සැලකෙන්නේ,
 1. නීතිමය අවශ්‍යතා ඉටු කිරීමයි.
 2. ව්‍යාපාරයේ උපයා ඇති ලාභය ගණනය කිරීමයි.
 3. ව්‍යාපාරය පිළිබඳ ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය විවිධ තොරතුරු සැපයීම යි.
 4. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය ගණනය යි.
18. අකලංක 2015-01-01 දින රු.250,000.00 ක් ආයෝජනය කරමින් ව්‍යාපාරයක් අරඹන ලදී. 2015-12-31 න් අවසන් වූ වර්ෂයට ව්‍යාපාරයේ මුළු ආදායම රු.160,000.00 ක් හා මුළු වියදම රු.110,000.00 ක් බව ඔහු පවසයි. වර්ෂය තුළ රු.25,000.00 ක් තම පොද්ගලික අවශ්‍යතාවයක් සඳහා ව්‍යාපාරයෙන් ලබාගෙන ඇත. 2015-12-31 දිනට ව්‍යාපාරයේ නිමිකම කොපමණද ?
 1. රු. 325,000.00 කි. 2. රු. 300,000.00 කි.
 3. රු. 225,000.00 කි. 4. රු. 275,000.00 කි.
19. අනිල්ගේ ව්‍යාපාරයේ 2015 ජනවාරි මාසයේ සුළු මුදල් වියදම් රුපියල් 2,850.00 ක් විය. එදිනට සුළු මුදල් භාරකරු සතුව පැවති අත ඉතිරි මුදල් රු. 150 කි. පෙබරවාරි මාසයේ පළමු දින සිට සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම තවත් රුපියල් 500 වැඩි කිරීමට තීරණය කර ඇත්නම් පෙබරවාරි පළමු දින ප්‍රතිපූර්ණය කරන මුදල වන්නේ,
 1. රු. 2,850.00 කි. 2. රු. 3,000.00 කි.
 3. රු. 3,350.00 කි. 4. රු. 3,500.00 කි.
20. අසංකගේ ව්‍යාපාරයේ රුපියල් 50,000 භාණ්ඩ සංකට විකුණා අතර, ඔහු ඒ සඳහා පසුව රුපියල් 50,000 ක චෙක්පතක් ලබාදෙන ලදී. එම චෙක්පත බැංකු ජංගම ගිණුමේ තැන්පත් කළ අතර, එය අතරු වූ බව බැංකුව විසින් අසංකට දැනුම් දී ඇත. මෙම චෙක්පත අගරුවීමට බලපෑ හැකි හේතුවක් නොවන්නේ,
 1. අසංකගේ ජංගම ගිණුමේ මුදල් නොතිබීම.
 2. සංකගේ ජංගම ගිණුමේ මුදල් නොතිබීම.
 3. චෙක්පත් අවිධිමත්ව ලියා තැබීම.
 4. චෙක්පතේ අත්සන යොදා නොතිබීම.
21. බැංකු ගිණුම් සංශෝධනයේදී සලකා බැලිය යුතු බැංකු ප්‍රකාශයේ ඇතුළත්ව ඇති අයිතමයක් වන්නේ,
 1. සෘජු ප්‍රේෂණ ලැබීම් , ස්ථාවර නියෝග ගෙවීම් ,නිකුත් කර ඉදිරිපත් නොවූ චෙක්
 2. සෘජු ප්‍රේෂණ ලැබීම් , ස්ථාවර නියෝග ගෙවීම් ,බැංකු ගාස්තු
 3. තැන්පත් කළ නිශ්කාශනය නොවූ චෙක්, බැංකු ගාස්තු, සෘජු ප්‍රේෂණ ලැබීම්
 4. තැන්පත් කළ නිශ්කාශනය නොවූ චෙක් ,නිකුත් කර ඉදිරිපත් නොවූ චෙක් , බැංකු ගාස්තු

22. ව්‍යාපාරයක 2016-01-31 දිනට සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂ රුපියල් 310,000 කි. එදිනට තැන්පත් කළ නිශ්කානෙය නොවූ චෙක්පත් හා නිකුත් කළ ඉදිරිපත් නොවූ චෙක්පත් වල වරිභාකම් පිළිවෙලින් රුපියල් 85,000 හා රුපියල් 45,000 ක් විය. 2016-01-31 දිනට බැංකු ප්‍රකාශයේ ප්‍රක්වේන ශේෂය කොපමණද ?

- | | |
|----------------------|----------------------|
| 1. රු 350,000.00 කි. | 2. රු 310,000.00 කි. |
| 3. රු 265,000.00 කි. | 4. රු 270,000.00 කි. |

23. පහත සඳහන් ගනුදෙනු පිළිත්-ගැනුම්-ප'තලයේ සටහන් කරන ගනුදෙනුව වනුයේ,

1. ණයට මිලදී ගන්නා සියළු වත්කම්
2. හැවත විකිණීමේ අරමුණින් මිලදී ගන්නා වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්
3. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්
4. වෙළඳ භාණ්ඩ අත්පිට ගැනුම්

24. බැංකු ජංගම ගිණුම් හරහා ගනුදෙනු සිදු කිරීමේදී ව්‍යාපාරිකයෙකුට අත්විය හැකි ප්‍රතිලාභයක් නොවන්නේ

- | | |
|--------------------------------------|---------------------------------|
| 1. අයිරා පහසුකම් ලැබීම. | 2. ප්‍රේෂණ රැස්කරවා ගත හැකිවීම. |
| 3. චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකිවීම. | 4. බැංකු ගාස්තු අය කිරීම. |

25. රුපියල් 30,000 විකුණුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම අමතක කර ගිණුම්කරණ ක්‍රියාවලිය තුළින් ශේෂ පිරික්සුම පිළියෙල කර ඇත. මෙම වැරදීම සිදු කර ඇත්තේ,

1. මූලික සටන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදීය.
2. ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීමේදීය.
3. ලෙජර ගිණුම් තුලනය කිරීමේදීය.
4. ශේෂ පිරික්සුම පිළියෙල කිරීමේදීය.

26. පහත සඳහන් වැරදි අතුරින් ශේෂ පිරික්සුමේ සාමාන්‍යතාවයට බලපෑමක් ඇති කරන වරදක් වන්නේ.

1. රු 20,000 විකුණුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම පොත් වලින් මග හැරීම.
2. රු 20,000 ණයට ගැනුම් රු 2,000 ක් ලෙස ගිණුම් වල සටහන්වීම.
3. රු 10,000 ණය ගැටියක්ගෙන් ලැබීම් රු 15,000 ක් ලෙස ගිණුම්වල සටහන්වීම.
4. රු 5,000 අත්පිට විකුණුම් මුදල් පොතේ පමණක් සටහන්වීම.

27. ණය හිමියකු වූ අතිරේක ගෙවන ලද රු 2,000 ක මුදල මුදල් පොතේ නිවැරදිව සටහන්ව ඇති නමුත් අතිරේක ගිණුම් සටහන්වී නොමැත. මෙම වරද නිවැරදි කිරීමට අදාළ නිවැරදි ප'තලේ සටහන වන්නේ,

1. අතිරේක ගිණුම හර 20,000 මුදල් පොත බැර 20,000
2. අතිරේක ගිණුම හර 20,000 අවිනිශ්චිත ගිණුම බැර 20,000
3. මුදල් පොත හර 20,000 අතිරේක ගිණුම බැර 20,000
4. අවිනිශ්චිත ගිණුම හර 20,000 අතිරේක ගිණුම බැර 20,000

28. ගිණුම් ලිපිකරුවෙකු විසින් පහත ප්‍රකාශයන් සිදු කරයි. මේවා අතරින් නිවැරදි ප්‍රකාශය වන්නේ ,

1. ගැනුම් ප'තලයේ එකතුව ගැනුම් ගිණුමට හර කරයි.
2. සියළු ගැනුම්, ගැනුම් ප'තලයේ සටහන් කරයි.
3. සුළු මුදල් පොතේ වියදම්වල එකතුව විවිධ වියදම් ගිණුමට හර කරයි.
4. යන්ත්‍ර අළුත්වැඩියා කිරීමේ වියදම් යන්ත්‍ර ගිණුමට හර කරයි.

29. පොදු ජනලග්‍ය තුළ සටහන් කරන ගණුදෙනුවක් නොවන්නේ,

1. ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා යන්ත්‍රයක් ණය පදනම මත ලබා ගැනීම.
2. වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්.
3. ඉඩමක් ණය පදනම මත ලබා ගැනීම.
4. අයිතිකරු වෙළඳ භාණ්ඩ තම පොද්ගලික ප්‍රයෝජනය ගැනීම.

30. බැංකු ගිණුමේ සඳහන් ශේෂය බැංකු ගිණුම් විස්තරයේ සඳහන් ශේෂයට වඩා වැඩි වීමට බලපාන හේතුවක් වන්නේ,

1. තැන්පත් කළ නමුත් නිශ්කාන්තය නොවූ චෙක්පත් වල අගය
2. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්
3. සෘජු ප්‍රේෂණයක්
4. ඉහත සියල්ලම වේ.

31. ව්‍යාපාරයක ගැනිලි ගිණුම,

1. වත්කම් ගිණුමකි.
2. වියදුම් ගිණුමකි.
3. හිමිකම් ගිණුමකි.
4. වගකීම් ගිණුමකි.

32. පොදු ජනලග්‍යේ ගණුදෙනු සටහන් කිරීමේදී උපයෝගී කරගනු ලබන මූලාශ්‍ර ලේඛනය වන්නේ,

1. ජනල වවුචරය
2. ලදපත
3. ගැනුම් ඉන්වොයිසිය
4. බැරපත

33. කාලච්ඡේදය අවසානයේ විකුණුම් ජනලග්‍යේ එකතුව අදාළ දිවිත්ව සටහන් මූලධර්මයන්ට අනුව සටහන් තබනු ලැබේ. මෙහිදී අනුගමනය කරන දිවිත්ව සටහන වන්නේ,

- | | |
|---------------------------------------|---------------------------------------|
| 1. මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර | 2. ණයගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර |
| 3. විකුණුම් ගිණුම හර ණයගැති ගිණුම බැර | 4. විකුණුම් ගිණුම හර මුදල් ගිණුම බැර |

34. භාණ්ඩ ණයට ගැනීම් සටහන් කිරීමේදී අනුගමනය කරනු ලබන දිවිත්ව සටහන වන්නේ,

- | | |
|------------------------------------|-------------------------------------|
| 1. ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර | 2. ගැනුම් ගිණුම හර ණයගිම් ගිණුම බැර |
| 3. මුදල් ගිණුම හර ගැනුම් ගිණුම බැර | 4. ණයගිම් ගිණුම හර ගැනුම් ගිණුම බැර |

35. මුදල් ගෙවීමේදී උපයෝගී කරගනු ලබන මූලාශ්‍ර ලේඛනය වන්නේ,

- | | |
|----------------------|------------------------|
| 1. ලදපත | 2. විකුණුම් ඉන්වොයිසිය |
| 3. ගැනුම් ඉන්වොයිසිය | 4. වවුචරය |

❖ පහත සඳහන් තොරතුරු උපයෝගී කරගනිමින් 36- 40 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

	හර (රු.)	බැර (රු.)
ප්‍රාග්ධනය		200,000
12% බැංකු ණය		50,000
ඉඩම් හා ගොඩනැගිලි	200,000	
තොගය 2009-04-01	16,000	
ගැනුම්	50,000	
විකුණුම්		80,000
ණයගැනීමෙන්	17,000	
ණයනිමියෙන්		11,000
රක්ෂණ ගාස්තු	6,000	
වැටුප්	15,000	
බැංකු ණය පොලී	3,500	
ගැනිලි	2,000	
අතැති මුදල්	31,500	
	<u>341,000</u>	<u>341,000</u>

අම්තර තොරතුරු :

❖ 2010-03-31 දිනට : තොගය රු. 8,000

උපචිත රක්ෂණ ගාස්තු රු. 1000

❖ ණයගැනියන්ගෙන් 5% ක් බොල්ණය ලෙස කපා හැරිය යුතුය.

36. 2010-03-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සුමුදුගේ ව්‍යාපාරයෙන් විකුණුම් බඩුවල පිරිවැය,

- | | |
|-------------------|-------------------|
| 1. රු. 56,500 කි. | 2. රු. 58,000 කි. |
| 3. රු. 64,500 කි. | 4. රු. 66,000 කි. |

37. 2010-03-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම ව්‍යාපාරයේ දළ ලාභය,

- | | |
|-------------------|-------------------|
| 1. රු. 13,500 කි. | 2. රු. 22,000 කි. |
| 3. රු. 21,500 කි. | 4. රු. 23,500 කි. |

38. මෙම ව්‍යාපාරයේ 2010-03-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරනු ලබන ලාභාලාභ ගිණුමේ බැංකු ණය පොලී ලෙස දැක්විය යුත්තේ,

- | | |
|------------------|------------------|
| 1. රු. 2,500 කි. | 2. රු. 3,500 කි. |
| 3. රු. 6,000 කි. | 4. රු. 9,500 කි. |

39. 2010-03-31 දිනට මෙම ව්‍යාපාරයේ ශේෂ පත්‍රයේ දැක්විය යුතු ණයගැනියන්ගේ ශුද්ධ අගය වනුයේ,

- | | |
|-------------------|-------------------|
| 1. රු. 14,250 කි. | 2. රු. 14,520 කි. |
| 3. රු. 15,000 කි. | 4. රු. 16,150 කි. |

40. 2010-03-31 දිනට මෙම ව්‍යාපාරයේ ශේෂ පත්‍රයෙහි දැක්වෙන මුළු වත්කම්වල එකතුව,

- | | |
|--------------------|--------------------|
| 1. රු. 253,750 කි. | 2. රු. 254,500 කි. |
| 3. රු. 254,750 කි. | 4. රු. 255,650 කි. |

Western Provincial Education Department - Colombo Educational Zone බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - කොළඹ අධ්‍යාපන කලාපය Western Provincial Education Department - Colombo Educational Zone බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - කොළඹ අධ්‍යාපන කලාපය	Western Provincial Education Department - Colombo Educational Zone බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - කොළඹ අධ්‍යාපන කලාපය Western Provincial Education Department - Colombo Educational Zone බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - කොළඹ අධ්‍යාපන කලාපය
Western Provincial Education Department - Colombo Educational Zone බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - කොළඹ අධ්‍යාපන කලාපය	
දෙවන වාර ඇගයීම් - 2016 இரண்டாம் தரவரம்பாதிக்கீடு - 2016 Second Term Evaluation - 2016	
11 ශ්‍රේණිය தரம் 11 Grade 11	ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය පත්‍රය - II வணிகமும் கணக்கீட்டுக் கல்வியும்வினாத்தாள்-II Business & Accounting Studies Paper - II
පැය දෙකයි இரண்டு மணித்தியாலாக உள்ள Two Hours	

II කොටස

සැලකිය යුතුයි :

- ❖ පළමුවන ප්‍රශ්නය ඇතුළුව I කොටසෙන් ප්‍රශ්න 02 ක් ද.
- ❖ II කොටසින් ප්‍රශ්න 02 ක් ද තෝරාගෙන ප්‍රශ්න 05 කට පිළිතුරු සපයන්න.

01. පහත සිද්ධිය ඇසුරෙන් අංක (I) සිට අංක (x) දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
- මනුෂ් "රුහුණු යෝගේ" නමින් යෝගේ බෙදාහැරමේ ව්‍යාපාරයක් 2015-01-01 දින තමා සතු රු.800,000 ක් වටිනා වැන් රථයක් ද, මුදලින් රු.500,000 ක් ද යොදා ආරම්භ කරන ලදී. අලෙවිය සඳහා අවශ්‍ය වන යෝගේ ඔහු විසින් සි/ස රන්රස යෝගේ නිෂ්පාදකයින්ගෙන් මිලට ගනු ලබයි. 2015-01-10 දින බැංකු ණය රු. 100,000 ක් ලබා ගත් අතර 2015-01-11 දින එම මුදල යොදා ජංගම ගිණුමක් මතපන බැංකුවේ ආරම්භ කරන ලදී.

මීට අමතරව පහත ගණුදෙනු 2015 ජනවාරි මාසය තුළදී සිදු විය.

2015-01-12	සීමාසහිත සමාගම මිලට ගන්නා	රු. 30,000
2015-01-15	අත්පිට ගැණුම්	රු. 28,000
2015-01-16	වැන් රථ රියදුරුගේ මාසික වැටුප (වෙක්පතකින් ගෙවිණි)	රු. 20,000
2015-01-18	අත්පිට විකුණුම්	රු. 50,000
2015-01-20	ණයට විකුණුම්	රු. 8,000
2015-01-25	ඉන්ධන සහ වෙනත් වියදම්	රු. 6,300
2015-01-26	ජංගම ගිණුමේ තැන්පත් කළා	රු. 40,000

සැලකිය යුතුයි : 2015-01-31 දිනට ව්‍යාපාරයක සතු සියලුම යෝගේ විස්තර ඇත.

- අ) මනුෂගේ ව්‍යාපාරයේ නිෂ්පාදනය, නිෂ්පාදනයේ ස්වභාවය අනුව නම් කරන්න. (ල 01)
ආ) මනුෂගේ ව්‍යාපාරය අයස් ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද ? (ල 01)
- මනුෂගේ ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතු බව ඔහුගේ මිතුරකු ඔහුට පැවසීය. මේ පිළිබඳ ඔබගේ අදහස දක්වන්න. (ල 02)
- මනුෂ විසින් කරනු ලබන වෙළඳාම සහ සි/ස රන්රස යෝගේ සමාගම විසින් කරනු ලබන වෙළඳාම වෙන වෙනම නම් කරන්න. (ල 02)
- අ) මෙම ව්‍යාපාරය සඳහා මනුෂ විසින් ලබාගත යුතු ශැයී මඩ යෝජනා කරන රක්ෂණ ඔප්පුවක නමක් ලියන්න. (ල 01)
ආ) මනුෂට ලැබෙන්නාවූ වෙක්පත් වඩාත් සුරක්ෂිත ආකාරයට ලැබීමට නම් ඒ සඳහා යෙදිය යුතු රේඛණය ඇඳ පෙන්වන්න. (ල 01)
- මනුෂගේ ව්‍යාපාරයේ 2015-01-01 දිනට ගිණුම්කරණ සමීකරණය ලියා දක්වන්න. (ල 02)
- ඉහත ගනුදෙනු සටහන් කිරීමට අවශ්‍ය මුලික පොත් 02 ක් සහ ඊට අදාළ මුලාශ්‍ර ලේඛන 02 ක් ලියන්න. (ල 02)
- 2015-01-31 දිනට මුදල් පොතේ ශේෂය දක්වන්න. (ල 02)

- viii 2015-01-31 දිනෙන් අවසන් මාසය සඳහා දළ ලාභය සහ අලුතින් පාර්ශවය ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණ (ල 02)
- ix 2015-01-31 දිනට මනුෂ්‍යයන් ව්‍යාපාරයේ නිමිකම් ගණනය කරන්න. (ල 02)
- x මෙම ව්‍යාපාරයේ 2015-01-31 දිනට ඇති ජංගම වත්කම් 02 ක් සහ ජංගම නොවන වත්කම් 02 ක් නම් කරන්න. (ල 02)
- (@ 2 x 10 = 20)

I කොටස - ව්‍යාපාර අධ්‍යයනය

02.

- i. අවශ්‍යතා සහ වුවමනා අතර වෙනස්කම් 04 ක් ලියන්න. (ල 02)
- ii. ව්‍යාපාර කෙරෙහි ඇල්ම දක්වන පාර්ශවයන් 02 ක් නම් කර එක් එක් පාර්ශවය ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණ බැගින් දක්වන්න. (ල 02)
- iii. විලාසිතා නමින් ප්‍රකට ඇදුම් අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය නිලෙන් ප්‍රකාන්දු කළාගේ බාල සොහොයුරා වන අමිත්ත ප්‍රකාන්දුව එම ව්‍යාපාරයට සම්බන්ධ කරගනිමින් ප්‍රකාන්දු සහ පුත්‍රයෝ නමින් ව්‍යාපාරය පුළුල් කරන ලදී. මෙහි සඳහන් ව්‍යාපාර සංවිධාන වර්ග 02 වෙත වෙනම සඳහන් කර එක් ව්‍යාපාර සංවිධානයක ප්‍රතිලාභ 02 ක් සඳහන් කරන්න. (ල 02)
- iv. ඉහත (III) හි සඳහන් ප්‍රකාන්දු සහ පුත්‍රයෝ ව්‍යාපාරය සංස්ථාපිත සමාගමක් බවට පත්කිරීමෙන් ලැබෙන වාසි 02 ක් දක්වන්න. (ල 02)
- (ලකුණු 2 x 4 = 8)

03. i. සමුපකාර සමිති සහ රාජ්‍ය සංස්ථා අතර දැඩිය හැකි වෙනස්කම් 02 ක් ලියා දක්වන්න. (ල 02)
- ii. ව්‍යාපාර සංවිධානයක පරිමාණය තීරණය කිරීම සඳහා යොදාගනු ලබන නිර්ණායකයන් 02 ක් දක්වන්න. (ල 02)
- iii. ඒක පුද්ගල ව්‍යාපාරයක නාමය ලියාපදිංචි කිරීම තුළින් අත්කර ගත හැකි වාසි 04 ක් ලියන්න. (ල 02)
- iv. ජංගම ගිණුමක් මගින් ගිණුම් නිමිකාට අත්වන වාසි 04 ක් දක්වන්න. (ල 02)

04. i. අ) රක්ෂණට අදාළ මුලධර්ම 02 ක් දක්වන්න. (ල 01)
- ආ) සුදුසු සන්නිවේදන ක්‍රමයක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු සාධක 02 ක් දක්වන්න. (ල 01)
- ii. දුම්රිය මාර්ග භාවිතයෙන් ලැබෙන වාසි 02 ක් ද අවාසි 02 ක් ද දක්වන්න. (ල 02)
- iii. කළමනාකරණ කාර්යයන් 04 ක් නම් කරන්න. (ල 02)
- iv. අලෙවිකරණ මිශ්‍රයට අයත් ප්‍රධාන කොටස් 04 ක් නම් කරන්න. (ල 02)
- (ලකුණු 2 x 4 = 8)

II කොටස - ගිණුම්කරණය

05. i. අ) වත්කම ප්‍රධාන වශයෙන් වර්ග 2 කි. ඒ මොනවාද? (ල 01)
- ආ) ගිණුම්කරණ තොරතුරු පිළිබඳ ඇල්මැති පාර්ශව 02 ක් නම් කරන්න. (ල 01)
- ii. නිලන්තිගේ ව්‍යාපාරයේ 2015 මැයි මස තුළදී සිදුවූ ගනුදෙනු ගිණුම්කරණ සම්කරණයට බලපා ඇති ආකාරය පහත දැක්වේ.

වත්කම් (රු.) - නිමිකම් + වගකීම්

	ඉඩම් සහ ගොඩනැගිලි	+ භාණ්ඩ තොරතුරු	+ ණයගැති	+ මුදල්	+ බැංකු	= නිමිකම්	ණයනිම්	බැංකු ණය
5.1 භේෂය	1,000,000	+200,000	+20,000	+28,000	+7,4000	=661,000	+61,000	+600,000
5.8		+100,000					+100,000	
5.10		-60,000		100,000		= 40,000		
5.14			- 8,000	+8,000				
5.16				-2,000		= -2,000		
5.20		-20,000	+32,000			=+12,000		
5.31	1,000,000	220,000	44,000	134,000	74,000	=711,000	161,000	600,000

සැ.යු :- මාසය තුළදී අයිතිකරු මුදල් ගැනිලි කිසිවක් සිදුකර නැත.

අවශ්‍ය වන්නේ,

එක් එක් දිනකට සිදුවී ඇති ගනුදෙනුව අගයන් සහිතව දක්වන්න.

(ල 05)

iii) අනුමත ව්‍යාපාරයේ 2015-01-31 දිනට බැංකු ගිණුමේ හර ශේෂය රු. 28,100 ක් වූ අතර එදිනට බැංකු ගිණුමේ ශේෂය වෙනස් අගයක් විය. වෙනසට හේතු සෙවීමේදී පහත දැක්වෙන කරුණු අනාවරණය විය.

1. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් වල වටිනාකම රු. 5,600 කි.
2. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් වල වටිනාකම රු. 8,000 යි.
3. බැංකුව අයකළ බැංකු ගාස්තු රු. 3,000
4. ණයගැති ප්‍රේෂණ රු. 18,500
5. ස්ථාවර නියෝග මත රක්ෂණ වාරික ගෙවීම් රු. 4,000 යි.

අවශ්‍ය වන්නේ,

අ) 2015-01-31 දිනට සංශෝධිත බැංකු ගිණුම

(ල 03)

ආ) බැංකු සැපයුම් විස්තරය පිළියෙල කර 2015-01-31 දිනට බැංකු ප්‍රකාශයට අනුව ශේෂය

(ල 02)

(මුළු ලකුණු 12)

06. i. අ) ගැනුම් ජ'තලය සහ පොදු ජ'තලයට අදාළ මුද්‍රාශ්‍ර ලේඛන නම් කරන්න. (ල 01)
- ආ) මුදල් පොතේ ද්විත්ව කාර්ය ලියා දක්වන්න. (ල 01)
- ii. වික්‍රමයේ ව්‍යාපාරයේ 2015-12-31 දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සුම සමාන නොවූයෙන් එහි වෙනස අවිනිශ්චිත ගිණුමට මාරු කරන ලදී. පසුව වෙනසට හේතු වූ කරුණු සෙවීමේදී පහත කරුණු අනාවරණය විය.
01. ගැනුම් ගිණුමේ එකතුව රු 10,000 ක් අඩුවෙන් සටහන් කර ඇත.
02. සුළු මුදල් පොතේ ගමන් ගාස්තු ගිරාගේ එකතුව රු 1,500 ගමන් ගාස්තු ගිණුමේ සටහන් කර තැබූ.
03. රක්ෂණ ගාස්තු ගිණුමේ ශේෂය වූ රු 20,000 ක් ශේෂ පිරික්සුමෙන් මි.ක. කර ඇත.
04. රු 40,000 ක් වූ ලැබූ ගෙවල් කුලී මුදල් පොතට හර කිරීම හැර වෙනස් සටහනක් තබා නොමැත.

අවශ්‍ය වන්නේ :-

- ❖ ඉහත වැරදි නිවැරදි කිරීමට අදාළ ජ'තල් සටහන් (ල 04)
- ❖ අවිනිශ්චිත ගිණුම පිළියෙල කර ශේෂ පිරික්සුමේ ඓක්‍යය අතර සිදු වෙනස දක්වන්න. (ල 02)

iii. සයිමන්ගේ ව්‍යාපාරයේ 2015-08-01 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරිව තිබූ මුදල රු. 250 කි. අගෝස්තු මාසයේ සුළු මුදල් ගනුදෙනු පහත පරිදි වේ.

දිනය	වවු. අංකය	විස්තරය	වටිනාකම (රු.)
2015-08-01	-	ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලැබුණා	2,500
2015-08-02	01	තැපැල් මුද්දර ගාස්තු	120
2015-08-04	02	ගමන් ගාස්තු	150
2015-08-08	03	ලිපි ද්‍රව්‍ය	290
2015-08-16	04	කම්කරුකුලී	550
2015-08-22	05	පෙරේරාට ගෙව්වා	400

ඉහත තොරතුරු ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න.

- i. ඉහත ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ විවිභාකම කොපමණද ? (ල 01)
 - ii. 2015-08-31 දින ප්‍රධාන මුදල් භාරකරු විසින් ප්‍රතිපූරණය කරන ලද මුදල් කොපමණද ? (ල 01)
 - iii. 2015 09 01 දින සුළු මුදල් අග්‍රිමය රු. 500 කින් වැඩි කළේ නම් ප්‍රතිපූරණය කරනු ලබන විවිභාකම කොපමණද ? (ල 02)
- (මුළු ලකුණු 12)

07. i. අ) ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය සහ මූල්‍ය තත්ත්වය පෙන්වුම් කිරීම සඳහා පිළියෙල කරන ප්‍රධාන මූල්‍ය ප්‍රකාශන 02 ක නම් කරන්න. (ල 01)
- ආ) බැංකු ප්‍රකාශයේ හර පැත්තේ දැක්විය හැකි අයිතම 02 ක් නම් කරන්න. (ල 01)

ii. 2015-12-31 දිනට නදත්තේ ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම

	හර (රු.)	බැර (රු.)
ප්‍රාග්ධනය		210,000
ආයෝජනය 10%	10,000	
බැංකු ණය 10%		100,000
පරිපාලන වේතන	100,000	
විදුලිය වියදම්	10,000	
රක්ෂණය	8,000	
විකුණුම්		385,000
විකුණුම් පිරිවැය	136,000	
ණය ගැටියේ	25,000	
දුන් වට්ටම්	16,000	
ණය හිමි		12,000
බැංකු	150,000	
මුදල්	<u>252,000</u>	
	<u>707,000</u>	<u>707,000</u>

අමතර තොරතුරු :-

1. 2015-12-31 දින උපචිත විදුලි වියදම් රු.2,000 යි.
2. 2015-12-31 දිනට ලැබිය යුතු ආයෝජන ආදායම් සහ බැංකු ණය පොළී උපචිතව ඇත.
3. ණයගැටියන්ගෙන් රු.3,000 ක බොල්ණය ලෙස කපා හැරිය යුතුය.

අවශ්‍ය වන්නේ,

- i. 2015-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය (ල 06)
 - ii. ඉහත ගැලපිලි සටහන් කිරීමට අවශ්‍ය ප්‍ර'නල් සටහන් (ල 04)
- (මුළු ලකුණු 12)